

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර II විභාගය - 2026 ජනවාරි

(203) ව්‍යාපාර නීතිය

(Business Law)

2026-02-07

පස්වරු

[01.45 – 05.00]

පිටු ගණන : 07

ප්‍රශ්න ගණන: 07

- අයදුම්කරුවන්ට උපදෙස් (අවධානයෙන් කියවිය යුතුය):

(1) දී ඇති කාලය : කියවීම සඳහා - විනාඩි 15 යි.

උත්තර ලිවීම සඳහා - පැය 03 යි.

(2) සියලුම ප්‍රශ්නවලට උත්තර සැපයිය යුතු වේ.

(3) ඉල්ලුම් කරන ලද මාධ්‍යයෙන්, එක් භාෂාවකින් පමණක්, ඔබ වෙත සපයන ලද පොත්වල උත්තර ලියන්න.

(4) උපකල්පන කිසිවක් ඇතොත්, ඒවා පැහැදිලිව දක්වන්න.

(5) අර්ථකථන සහිත කළ යුතු ක්‍රියා පරීක්ෂා ලැයිස්තුව අමුණා ඇත. වාස්තවික පරීක්ෂණ ප්‍රශ්න හැර අන් සෑම ප්‍රශ්නයකම කළ යුතු ක්‍රියාවකින් යුක්ත වේ. කළ යුතු ක්‍රියා පරීක්ෂා ලැයිස්තුවේ එම ක්‍රියාව සඳහා දී ඇති අර්ථකථනය පදනම් කරගෙන අයදුම්කරුවන් විසින් ප්‍රශ්නය සඳහා අවශ්‍ය උත්තර සැපයිය යුතුය.

(6) ලකුණු 100 යි.

A කොටස

වාස්තවික පරීක්ෂණ ප්‍රශ්න (OTQs)

(මුළු ලකුණු 25)

01 වන ප්‍රශ්නය

අංක 1.1 සිට 1.6 දක්වා ඇති ප්‍රශ්න සඳහා වඩාත්ම නිවැරදි උත්තරය තෝරන්න. තෝරාගත් උත්තරයට අදාළ අංකය ප්‍රශ්න අංකය සමඟ ඔබේ උත්තර පොතේ ලියන්න.

1.1 ශ්‍රී ලංකාවේ අවශේෂ (residuary) නීතිය වන්නේ:

(1) ඉංග්‍රීසි නීතිය.

(2) තේසවලාමේ නීතිය.

(3) උඩරට නීතිය.

(4) රෝම ලන්දේසි නීතිය.

1.2 පහත සඳහන් ඒවා අතුරෙන්, ශ්‍රී ලංකාවේ විශේෂ නීතියක් නොවන්නේ කුමක් ද?

(1) උඩරට නීතිය.

(2) මුස්ලිම් නීතිය.

(3) ඉංග්‍රීසි නීතිය.

(4) තේසවලාමේසි නීතිය (Thesawalamai law).

1.3 පහත සඳහන් ඒවා අතුරෙන්, 1927 අංක 25 දරණ විනිමය බිල්පත් ආඥා පනතට අනුව, ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් නොවන්නේ කුමක් ද?

(1) පොරොන්දු නෝට්ටුවක්.

(2) විනිමය බිල්පතක්.

(3) චෙක්පතක්.

(4) කොටස් සහතිකයක්.

1.4 යම් තැව් කුලී ගිවිසුමකට අනුව, හාණිව ප්‍රවාහනය සඳහා තැවකට පටවා එම හාණිව ප්‍රවාහනය සඳහා තැවට බාරගත් බවට තැව විසින් පිළිගෙන තැවපති විසින් තිකුත් කරනු ලබන ලියවිල්ල වන්නේ:

- (1) නොහාර පත්‍රයයි. (2) ඉන්වොයිසියයි. (3) ණයවර ලිපියයි. (4) විනිමය බිල්පතයි.

1.5 මුතුක සතුව BYD මෝටර් කාර් රථ දෙකක් ඇති අතර, ඔහු විසින් එන්ජින් අංක 123697 දරණ කළු පැහැති මෝටර් රථය මේස ට විකිණීමට එකඟ විය.

හාණිව විකිණීමේ ආඥා පතකට අනුව, මෙම ගිවිසුමේ විෂය වස්තුව වන්නේ:

- (1) පොදු හාණිවයකි. (2) නිශ්චිත හාණිවයකි.
(3) අතාගත හාණිවයකි. (4) අස්පාශ්‍ය හාණිවයකි.

1.6 පහත සඳහන් ඒවා අතුරෙන්, ගනුදෙනු කළ හැකි ලියවිල්ලක ලක්ෂණයක් වන්නේ කුමක් ද?

- (1) එය පහසුවෙන් පැවරිය නොහැකි වීම.
(2) නිත්‍යානුකූල අයිතිය නව දරන්නාට ලබා දෙමින්, එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට එය පැවරිය හැකි වීම.
(3) එය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැවරිය හැකි අතර, එය වලංගුවීම සඳහා නීතිඥයෙකුගේ අත්සන තැබිය යුතුය.
(4) එය රජයේ ලියාපදිංචි කළ යුතුය. (එකකට ලකුණු 02 බැගින්, ලකුණු 12)

අංක 1.7 සිට 1.9 දක්වා ප්‍රශ්නවල දී ඇති එක් එක් ප්‍රකාශය සත්‍ය හෝ අසත්‍යදැයි දක්වන්න. සත්‍ය හෝ අසත්‍ය යන උත්තරය ප්‍රශ්න අංකය සමඟ, ඔබේ උත්තර පොතේ ලියන්න.

1.7 ජාත්‍යන්තර වෙළඳාමේදී, ගෙවීම් කටයුතු කිරීමට වෙක්පත් භාවිත කළ හැකිය.

1.8 හාණිවවල වෙළෙඳ තත්ත්වය යනුවෙන් අදහස් කරන්නේ භාවිතයට ගනු ලබන අරමුණ සඳහා හාණිව, සාධාරණ ලෙස ගැලපෙන බවයි.

1.9 වටිනාකමක් හුවමාරු වීමෙන් තොරව යම් බිල්පතක් දරණු ලබන පුද්ගලයා, වටිනාකමක් / අගයක් රහිතව දරන්නෙකු වශයෙන් හඳුන්වනු ලැබේ. (එකකට ලකුණු 01 බැගින්, ලකුණු 03)

අංක 1.10 සිට 1.14 දක්වා ඇති ප්‍රශ්නවලට කෙටි උත්තර, ප්‍රශ්න අංක ද සමඟ, ඔබේ උත්තර පොතේ ලියන්න.

1.10 සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කාර්යයන් දෙකක්(02) සඳහන් කරන්න.

1.11 අන්තර්ජාතික වෙළෙඳ ආරවුල් විසඳා ගැනීම සඳහා භාවිත කළ හැකි ප්‍රධාන ක්‍රම දෙකක්(02) සඳහන් කරන්න.

1.12 වෙක්පත් සම්බන්ධයෙන් බැංකු වෙත ඇති වගකීම් දෙකක්(02) සඳහන් කරන්න.

1.13 හාණිව විකිණීමේ නීතිය යටතේ, මිල නොලත් විකුණුම්කරුවෙකුට හාණිවවලට එරෙහිව ඇති ප්‍රතිකර්ම දෙකක්(02) සඳහන් කරන්න.

1.14 ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකයේ කාර්යයන් දෙකක්(02) සඳහන් කරන්න. (එකකට ලකුණු 02 බැගින්, ලකුණු 10)
(මුළු ලකුණු 25)

B කොටස

(මුළු ලකුණු 50)

02 වන ප්‍රශ්නය

ප්‍රනාන්දු විසින් 2024 ජනවාරි මාසයේදී ඔහුගේ මෝටර් රථය සීමාසහිත XYZ Insurance සමාගමේ රක්ෂණය කරන ලදී. 2024 මාර්තු මාසයේදී, ඔහු තම මෝටර් රථය මෑතකදී රියදුරු බලපත්‍රය ලබාගත් ඔහුගේ බැනා වන දිල්ශාන් වෙත පැවරීමට තීරණය කරන ලදී. 2024 අප්‍රේල් 01 දින, නිල වශයෙන් හිමිකාරීත්වය මාරු කිරීම සිදුවිය. 2024 අප්‍රේල් 03 දින සිට දිල්ශාන් විසින් මෝටර් රථය පාවිච්චි කිරීම ආරම්භ කරන ලදී. 2024 අප්‍රේල් 08 දින, මෝටර් රථය අනතුරකට මුහුණ පෑ අතර, සැලකිය යුතු හානියක් සිදුවිය. සීමාසහිත XYZ Insurance සමාගම විසින් රක්ෂණ ඔප්පුව යටතේ ප්‍රනාන්දු ට සිදුවූ හානිය සඳහා ගෙවීම් කරන ලදී. කෙසේවුවද, අනතුර සිදුවන අවස්ථාව වන විටත් මෝටර් රථය දිල්ශාන් වෙත පවරා තිබූ බව රක්ෂණ සමාගම පසුව සොයාගන්නා ලදී. සීමාසහිත XYZ Insurance සමාගම විසින් රක්ෂණ ඔප්පුව යටතේ ප්‍රනාන්දු ට කළ වන්දි ගෙවීම, නැවත අයකර ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයමින් සිටී.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) සීමාසහිත XYZ Insurance සමාගම ට රක්ෂණ ඔප්පුව යටතේ කළ වන්දි ගෙවීම, නැවත අයකරගත හැකිද යන්න පැහැදිලි කරන්න. (ලකුණු 06)
- (b) රක්ෂණයේ “හානිපූර්ණ මූලධර්මය” පැහැදිලි කරන්න. (ලකුණු 04)
(මුළු ලකුණු 10)

03 වන ප්‍රශ්නය

- (a) පාරිභෝගික කටයුතු අධිකාරී පනත 2003 දී නීතිගත කළ අතර, එමගින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ස්ථාපිත කරන ලදී.

ඔබ විසින් කළ යුතු දෑ:

- (i) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අරමුණු දෙකක්(02) සඳහන් කරන්න. (ලකුණු 04)
- (ii) පාරිභෝගික කටයුතු අධිකාරියේ කාර්යභාරයන් දෙකක්(02) සඳහන් කරන්න. (ලකුණු 02)
- (b) බුද්ධිමය දේපලක් ලෙස හඳුන්වන්නේ නව නිපැයුම්, සාහිත්‍යමය සහ කලා කෘති, නිර්මාණ, සංකේත, වාණිජ කටයුතුවලදී භාවිත වන රූප වැනි මතසිත් බිහිවන නිර්මාණයි.

ඔබ විසින් කළ යුතු දෑ:

- 2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනතේ ඇති ප්‍රධාන අරමුණු දෙකක්(02) සඳහන් කරන්න. (ලකුණු 04)
(මුළු ලකුණු 10)

04 වන ප්‍රශ්නය

කුමාරට අයත්ව කොළඹ පිහිටි රෙදිපිළි ව්‍යාපාරයක් ඇති අතර, ඔහු විදේශ ගතවන මාස දෙක තුළ, දෛනික මෙහෙයුම් කළමනාකරණය කිරීම සඳහා ඔහුගේ මිතුරෙක් වන නිමල් ඔහුගේ නියෝජිතයා (agent) ලෙස පත් කළේය. මසකට රු.500,000/- ක් දක්වා අමුද්‍රව්‍ය මිලදී ගැනීමට සහ කාර්ය මණ්ඩලය කළමනාකරණය කිරීමට කුමාර විසින් නිමල් ට උපදෙස් ලබා දෙන ලදී. කෙසේවුවද, ගනුදෙනුකරුවන් සමඟ මිල ගණන් සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ඔහු විශේෂයෙන් කිසිවක් සඳහන් නොකළේය.

කුමාර නොමැති කාලය තුළදී, නිත්‍ය ගනුදෙනුකරුවන් කිහිප දෙනෙකු වට්ටම් මිල ගණන් යටතේ විශාල තොග ඇණවුම් නිමල්ගෙන් ඉල්ලා සිටින ලදී. මෙය ව්‍යාපාරයේ සාමාන්‍ය ව්‍යාපාරික පිළිවෙත බව නිමල් ට දැනගන්නට ලැබුණි. එබැවින්, ඔහු සාකච්ඡා කර රුපියල් මිලියන 2 ක් වටිනා භාණ්ඩ 15% ක වට්ටමක් යටතේ මෙම ගනුදෙනුකරුවන්ට අලෙවි කරනු ලැබීය. ඊට අමතරව, ගබඩාවේ වාසු සමීකරණ පද්ධතිය බිඳ වැටුණු විට, නිමල් විසින් එසැනින් සීමාසහිත ABC සමාගමට කතාකොට රෙදිපිළි තොගයට සිදුවන හානිය වැළැක්වීම සඳහා රු.150,000/- ක වියදමින් වාසු සමීකරණ යන්ත්‍රය අළුත්වැඩියා කරන ලදී. නමුත්, එවැනි වියදම් දැරීම සඳහා ප්‍රකාශිත අවසරයක් ඔහුට නොතිබුණි.

ආපසු පැමිණීමත් සමඟ කුමාර මෙම ගනුදෙනු සොයාගන්නා ලදී. ගනුදෙනුකරුවන් තම ඇණවුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර, සීමාසහිත ABC සමාගම ඔවුන්ගේ සේවා අළුත්වැඩියා කිරීම සඳහා ගෙවීම් ලබා ගැනීමට උත්සහ කරමින් සිටී.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) නිමල් ට භාණ්ඩ විකිණීමට සහ ගනුදෙනුකරුවන් සමඟ වට්ටම් මිල ගණන් සාකච්ඡා කිරීමට ව්‍යංග බලයක් තිබේද යන්න විමසන්න. (ලකුණු 05)
- (b) සීමාසහිත ABC සමාගමෙන් සේවාවන් ලබා ගැනීමට නිමල් ගත් තීරණය සුදුසුද යන්න සහ ඔහුගේ යුතුකම් යටතට අයත්වේද යන්න පැහැදිලි කරන්න. (ලකුණු 05)
(මුළු ලකුණු 10)

05 වන ප්‍රශ්නය

ශ්‍රී ලංකාවේ සාංගමික ව්‍යවස්ථාවලිය, නීතිමය ලියවිල්ලක් වන අතර, 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ සමාගමක් ලියාපදිංචි කිරීමේදී එය අත්‍යවශ්‍ය වේ.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) සාංගමික ව්‍යවස්ථාවලියේ ඇතුළත් ප්‍රධාන අන්තර්ගතයන් තුනක්(03) සඳහන් කරන්න. (ලකුණු 03)
- (b) 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ, අධ්‍යක්ෂවරයෙකු විමට සපුරාලිය යුතු සුදුසුකම් හතරක්(04) ලැයිස්තුගත කරන්න. (ලකුණු 04)
- (c) සමාගමක අධ්‍යක්ෂවරයෙකුගේ ධුරය හිස්වීමට හේතු තුනක්(03) සඳහන් කරන්න. (ලකුණු 03)
(මුළු ලකුණු 10)

06 වන ප්‍රශ්නය

මෘදුකාංග සංවර්ධන නිලධාරියක වන **ප්‍රියංකා**, වසරක ගිවිසුමක් යටතේ **සීමාසහිත TechSoft (පොද්ගලික) සමාගමේ** සේවය කරයි. ඇය පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා සඳුදා සිට සිකුරාදා තෙක් සමාගම විසින් සපයනු ලබන උපකරණ සහ මෘදුකාංග භාවිත කරමින් සමාගමේ කාර්යාලයේ සේවයේ යෙදී සිටී. ඇයගේ සුපරීක්ෂක **රවී**, ඇයට දෛනික කාර්යයන් පවරන අතර, නීතිපතා පවත්වන රැස්වීම් මගින් ඇගේ ප්‍රගතිය අධීක්ෂණය කරන අතර, සිදුකරන ඕනෑම කේත (code) වෙනස් කිරීම් සඳහා අනුමැතිය ලබාගත යුතුය. **ප්‍රියංකාට** රු.150,000/- ක මාසික වැටුපක් සමග සේවක අර්ථසාධක අරමුදලේ [Employees' Provident Fund (EPF)] සහ සේවක භාරකාර අරමුදලේ [Employees' Trust Fund (ETF)] දායකත්වයන්ද ලැබේ. කෙසේවුවද, ඇගේ ගිවිසුමේ ඇය “ස්වාධීන කොන්ත්‍රාත්කරුවෙකු” (independent contractor) ලෙස සඳහන්ව ඇති අතර, ඇය කලාතුරකින් සති අන්තයන්හිදී වෙනත් සේවාදායකයින් සඳහා කුඩා නිදහස් ව්‍යාපෘති බාරගනු ලබයි.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) කම්කරු නීතියේ ඇති අදාළ පරීක්ෂණයන්ට අනුව, **ප්‍රියංකා** “සේවකයෙක්ද” නැතහොත් “ස්වාධීන කොන්ත්‍රාත්කාරියක” ලෙස වර්ගීකරණය කරන්නේද යන්න **පැහැදිලි කරන්න.** (ලකුණු 04)
- (b) 1980 අංක 46 දරණ සේවක භාරකාර අරමුදල් [Employees' Trust Fund (ETF)] පනත යටතේ, සේවකයින්ට ප්‍රතිලාභ ඉල්ලා සිටිය හැකි අවස්ථා තුනක්(03) **සඳහන් කරන්න.** (ලකුණු 03)
- (c) 1954 අංක 19 දරණ සේවකයින්ගේ සේවය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ, ආවරණය නොවන සේවකයින් වර්ග තුනක්(03) **සඳහන් කරන්න.** (ලකුණු 03)

(මුළු ලකුණු 10)

B කොටසෙහි අවසානය

C කොටස

(මුළු ලකුණු 25)

07 වන ප්‍රශ්නය

- (A) නුවරඑළිය ප්‍රදේශයේ තේවතු හිමියෙකු වන **රුවන්**, තම ව්‍යාපාර මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමට උසස් තත්ත්වයේ ලංකා තේ (premium Ceylon tea) කිලෝග්‍රෑම් 500 ක් විකිණීමට තීරණය කරන ලදී. ඔහු, සඳුදා දින කොළඹ සිටින තම නිත්‍ය ගැනුම්කරුවෙකු වන **මහේෂ්** වෙත උසස් තත්ත්වයේ තේ කිලෝග්‍රෑමයක් රු.1,500/- බැගින් විකිණීමට ලිඛිත අර්පණයක් පිළියෙල කරන ලදී. මෙම අර්පණය සිකුරාදා දක්වා වලංගු වේ. කෙසේවුවද, **රුවන්** මෙම ලිපිය මේස ලාවිවුවේ දැමූ අතර, එය යැවීමට අමතක විය.

අභහරුවාදා දින **මහේෂ්** නිත්‍ය පරීක්ෂාවක් සඳහා **රුවන්ගේ** තේ වත්තට පැමිණෙන ලදී. ඔවුන් අතර පැවති සංවාදයේදී, **මහේෂ්** සඳහන් කළේ **රුවන්** තේ කිලෝග්‍රෑම් 500 ක් කිලෝග්‍රෑමයක් රු.1,500/- බැගින් විකිණීමට සැලසුම් කරන බව ඔහුගේ මිතුරෙකු වන **සිල්වාගෙන්** අසන්නට ලැබුණු බවයි. එම මිලට තේ ගැනීමට තමන් කැමත්තෙන් සිටින බවත් මෙම අවස්ථාව පිළිබඳව තමන් උද්යෝගයෙන් සිටින බවත් **මහේෂ්** පැවසීය. **රුවන්ගේ** අදහස ඇසූ පසු, **රුවන්ගේ** අර්පණය **මහේෂ්** වහාම පිළිගත් අතර, අවශ්‍ය ලියවිලි පිළියෙල කරන ලෙස **රුවන්** ට දැන්වීය. **මහේෂ්** තමාගේ අපේක්ෂිත අර්පණය පිළිබඳ දැනුවත්ව තිබීම පිළිබඳ **රුවන්** විශ්මයට පත්විය.

බදාදා දින, තම වරද වටහාගත් රුවන්, අවසානයේ ලිඛිත අර්පණය සහිත ලිපිය කොළඹ පිහිටි මහේෂ්ගේ කාර්යාලයට තැපැල් කරන ලදී. ලිපිය බ්‍රහස්පතින්දා උදෑසන මහේෂ් වෙත ලැබුණි. සැලකිලිමත් ලෙස සිතා බැලීමෙන් පසු, මහේෂ් විසින් රුවන්ගේ අර්පණය පිළිගත් බවත්, උසස් තත්ත්වයේ ලංකා තේ කිලෝග්‍රෑම් 500 ක් කිලෝග්‍රෑමයක් රු.1,500/- බැගින් මිලදී ගන්නා බව සඳහන් කරමින් ඔහු ප්‍රතිග්‍රහණ ලිපියක් ලියන ලදී. මහේෂ් මෙම ප්‍රතිග්‍රහණ ලිපිය බ්‍රහස්පතින්දා දින කොළඹ තැපැල් කාර්යාලයෙන් තැපැල් කරන ලදී. ඒ අතර, සිකුරාදා දින උදෑසන 9.00 ට, රුවන් ට තවත් ගැනුම්කරුවෙකුගෙන් වඩාත් ආකර්ෂණීය අර්පණයක් ලැබුණු අතර, ඔහු කිලෝග්‍රෑමයට රු.1,800/- ක් ගෙවීමට කැමැත්තෙන් සිටී. රුවන් එම අර්පණය පිළිගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, ඔහු වහාම මහේෂ් වෙත, පෙරවරු 10.00 ට ඉල්ලා අස්කර ගැනීමේ ලිපියක් තැපැල් කරන ලදී. මහේෂ්ගේගේ ප්‍රතිග්‍රහණ ලිපිය රුවන් වෙත සිකුරාදා පස්වරු 5 ට ලැබුණු අතර, රුවන්ගේ ඉල්ලා අස්කර ගැනීමේ ලිපිය යෙනසුරාදා උදෑසන මහේෂ් වෙත ලැබුණි.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) අභහරුවාදා දින, රුවන් සහ මහේෂ් අතර, වලංගු ගිවිසුමක් ඇතිවූයේද යන්න පැහැදිලි කරන්න. (ලකුණු 06)
- (b) මහේෂ් ට, රුවන් ට එරෙහිව නීතිමය පියවර ගත හැකිද යන්න විමසන්න. (ලකුණු 05)
- (c) වලංගු ගිවිසුමක මූලිකාංග දෙකක්(02) පැහැදිලි කරන්න. (ලකුණු 04)

(B) නිමල් විසින් විශ්ව විද්‍යාලයක් ඉදිරිපිට සන්නිවේදන මධ්‍යස්ථානයක් (Communication Center) පවත්වාගෙන යයි. නිමල් තම සන්නිවේදන මධ්‍යස්ථානයට භාවිත කරන ලද ලැප්ටොප් (laptop) පරිගණකයක්, කුඩා ජංගම උපකරණ අලෙවිසැලක් පවත්වාගෙන යනු ලබන සුනිල්ගෙන් මිලට ගන්නා ලදී. ලැප්ටොප් පරිගණකයේ පූර්ණ අයිතිය තමන් සතු බව සුනිල්, නිමල් වෙත සහතික කරන ලදී. කෙසේවුවද, සතියකට පසු, පොලීසිය විසින් එම පරිගණකය වාර්තාවන පරිදි විශ්වවිද්‍යාල පරිගණක විද්‍යාගාරයෙන් සොරකම් කළ එකක් බව පවසමින් අත්පත් කරගන්නා ලදී. නිමල් දැනටමත් මෙම ලැප්ටොප් පරිගණකය සඳහා සම්පූර්ණ මිල ගෙවා තිබේ.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) ලැප්ටොප් පරිගණකය මිලට ගැනීම සම්බන්ධයෙන්, සුනිල් ට එරෙහිව නිමල් ට සාර්ථක නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිද යන්න පැහැදිලි කරන්න. (ලකුණු 06)
- (b) හාණිඬ විකිණීමේ නීතියට අදාළව, පහත සඳහන් පද පැහැදිලි කරන්න:
 - (i) අවිනිශ්චිත හාණිඬ (Unascertained Goods).
 - (ii) අනාගත හාණිඬ (Future Goods). (ලකුණු 04)

(මුළු ලකුණු 25)

කළ යුතු ක්‍රියා පටික්ෂා ලැයිස්තුව

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
දැනුම (1)	තොරතුරු සහ මූලික සංකල්ප ආවර්ජනය කිරීම	අදින්න	හැඩයක් හෝ රූපසටහනක් ගෙන හැර දැක්වීම.
		සම්බන්ධ කරන්න	තාර්කික හෝ හේතු කාරක සම්බන්ධතාව තහවුරු කිරීම.
		සඳහන් කරන්න	ස්ථිර ලෙස හෝ පැහැදිලිව ප්‍රකාශ කිරීම.
		හඳුනා දක්වන්න	සැලකිලිමත්වීමෙන් පසුව හඳුනා ගැනීම, තහවුරු කිරීම හෝ තෝරා ගැනීම.
		ලැයිස්තුගත කරන්න	විස්තර කිරීමකින් තොරව සම්බන්ධිත අයිතම ලිවීම.

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
අවබෝධය (2)	අදහස් හා තොරතුරු පැහැදිලි කිරීම.	හඳුනාගන්න	අත්දැකීම් හෝ දැනුම භාවිතයෙන් වලංගු බව හෝ වෙනත් ආකාරයෙන් පෙන්වීම.
		අර්ථකතනය කරන්න	වටහාගත හැකි හෝ හුරුපුරුදු පදවලට පරිවර්තනය කරන්න.
		විස්තර කරන්න	ප්‍රධාන ලක්ෂණ ලියා සන්නිවේදනය කරන්න.
		පැහැදිලි කරන්න	අදාළ කරුණු භාවිත කර පැහැදිලි විස්තරයක් කිරීම.
		නිර්වචනය කරන්න	ස්වභාවය, විෂය පථය හෝ තේරුම නිශ්චිතව ප්‍රකාශ කිරීම.

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
භාවිතය (3)	අළුත් තත්ත්වයන් තුළ දැනුම භාවිත කර ගැලපීම.	සසඳන්න	තවත් එකක් සමග අනුගත / අනුරූප කරන්න.
		ප්‍රස්තාර දක්වන්න	ප්‍රස්තාර මගින් නියෝජනය කරන්න.
		තක්සේරු කරන්න	වටිනාකම, ස්වභාවය, හැකියාව හෝ ගුණාත්මක බව තීරණය කරන්න.
		විසඳන්න	ගණනය කිරීම හා / හෝ පැහැදිලි කිරීම් හරහා විසඳුම් සෙවීම.
		පිළියෙල කරන්න	විශේෂ අරමුණ සඳහා යමක් කිරීම හෝ සූදානම් වීම.
		ප්‍රදර්ශනය කරන්න	උදාහරණ සමග ඔප්පු කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම.
		ගණනය කරන්න	ගණිතමය ගණනය කිරීම මගින් සොයා දැනගැනීම හෝ ගණන් ගැනීම.
		භාවිත කරන්න	ප්‍රයෝගිකව භාවිතයේ යෙදෙන්න.

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
විශ්ලේෂණය (4)	අදහස් අතර සම්බන්ධතා ගොඩනගා ප්‍රශ්න විසඳීම.	සන්නිවේදනය කරන්න	තොරතුරු බෙදාහදා ගැනීම හෝ හුවමාරු කර ගැනීම.
		සැකිල්ලක් සේ දක්වන්න	සුවිශේෂී ලක්ෂණ සාරාංශ කොට දැක්වීම.
		අසමානතා බලන්න	අසමානතා හෝ වෙනස්කම් සෙවීම පිණිස පරීක්ෂා කිරීම.
		සමානකම් බලන්න	සමානකම් සොයාගැනීම පිණිස පරීක්ෂා කිරීම.
		විමසන්න	තර්ක මගින් සවිස්තර ලෙස පරීක්ෂා කිරීම.
		වෙනස්කොට දක්වන්න	යමක් තවෙකෙකින් වෙනස්කොට දක්වන දෑ හඳුනා ගැනීම.
		විශ්ලේෂණය කරන්න	විසඳුම් හෝ ප්‍රතිඵලය තීරණය කිරීම පිණිස විස්තරාත්මකව පරීක්ෂා කරන්න.